

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය - බස්නාහිර පළාත
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය වෙත කඩවත -
බත්තරමුල්ල මාර්ගය සඳහා ප්‍රවාහන සේවා සැපයීමට ලංසු කැඳවීමයි

බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ බස්නාහිර පළාත්සභා කාර්යාල සංකීර්ණයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට කඩවත - බත්තරමුල්ල මාර්ගය සඳහා 2021 වර්ෂය තුළ ප්‍රවාහන සේවා සැපයීමට සුදුසු සේවා සැපයුම්කරුවන් තෝරා ගැනීම පිණිස බස්නාහිර පළාතේ ස්ථීර පදිංචිකරුවන් වෙතින් ලංසු කැඳවීම් කරනු ලැබේ.

මේ පිළිබඳ උනන්දුවක් දක්වන ලංසුකරුවන්හට ලංසු ලේඛණ 2021/01/26 දින දක්වා රාජකාරී දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 03.00 දක්වා ප්‍රධාන කාර්යාලයේ පාලන අංශයේදී හෝ අධිකාරියේ www.rpta.wv.gov.lk වෙබ් අඩවිය මගින් පරීක්ෂා කිරීම සිදු කළ හැක.

2021/01/13 දින සිට 2021/01/26 දින දක්වා රාජකාරී දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 03.00 දක්වාත් 2021/01/27 දින ප.ව 1.00 දක්වාත් ලංසු පත්‍රිකා නිකුත් කරන අතර, අයදුම්පත්‍ර ගාස්තු ලෙස රු.2,000/- ක මුදලක් සහ ආපසු ගෙවන ඇප තැන්පතු ගාස්තු ලෙස රු.5,000/- ක මුදලක් ගම්පහ 1, ගම්පහ 2 කාර්යාලයන්හි මුදල් අයකැම් වෙතට හෝ ප්‍රධාන කාර්යාලයේ මුදල් අයකැම් වෙත ගෙවීම් කර, එම ලදුපත් පාලන අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලංසු පත්‍රිකා ලබාගත හැක.

2021/01/27 දින ප.ව 2.00ට පෙර මුද්‍රා තබන ලද ලංසු පත්‍රිකා පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන පරිදි හෝ අනිත් ගෙනවිත් එම ලිපිනයේ බිම් මහලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන) නිල කාමරයේ තබා ඇති ලංසු පෙට්ටියට බහාලීමට කටයුතු කළ යුතුය. එදින පස්වරු 2.00 ට ලංසු විවෘත කරනු ලබන අතර, අයදුම්කරුට හෝ ඔහුගේ ලිඛිත බලයලත් නියෝජිතයෙකුට එම අවස්ථාවට සහභාගී විය හැකිය. ලංසු ප්‍රදානය පිළිබඳව අවසාන තීරණය ප්‍රසම්පාදන කමිටුව සතුවේ.

සැ.යු :- මෙම ලංසු ඉදිරිපත් කිරීම සඳහා අධිකාරිය විසින් නිකුත් කර ඇති ලියකියවිලි පමණක් භාවිතා කළ යුතුය. එසේ නොවන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කෙරේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 011-2871355 මගින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) හෝ 011-2887873 මගින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) අමතා ලබාගත හැකිය.

සභාපති,
ප්‍රසම්පාදන කමිටුව,
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,
අංක:89, රත්මගපාය, කඩුවෙල පාර,
බත්තරමුල්ල
2021.01.13